

**තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදීය.**

**පී.එම්.සී. පෙරේරා එ. රාජා සේවා කොමිෂන් සභාව**

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/398/2018 (2018.12.17) දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචන කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල  
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිසේවා  
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අභියාචක - පී.එම්.සී. පෙරේරා  
 නොතීසි ලත් පාර්ශවය- ලේකම්, රාජා සේවා කොමිෂන් සභාව  
 පෙනීසිටීම  
 අභියාචක -  
 පොදු අධිකාරිය -ටී.එස්.එන්. සිල්වා - කළමනාකාර සහකාර  
 එච්.ඒ.ඩී. සී. ජයසේකර - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.01.03
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2018.03.26
නම් කල නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය	2018.01.17
නම් කල නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2018.05.01
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය	2018.05.09

**අභියාචනයට පසුබිම් වූ කරුණු:**

අභියාචක විසින් 2018.01.03 දිනැති තොරතුරු ඉල්ලීම මඟින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.  
 ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 2 වැනි පන්තියේ නිලධාරීන් විශේෂ පන්තියට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් 2015 දී පැවැත්විණ. එහිදී අතිරේක සාමාන්‍යාධිකාරී (යාන්ත්‍රික) සහ අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) යන තනතුරු සඳහා ඉල්ලුම් කළ අපේක්ෂකයන්ට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලබා දුන් ලකුණු පිළිබඳ ලයිස්තුවේ පිටපතක් සහ ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් අනුව ලබා දුන් ලකුණු වෙන වෙනම ලබා දෙන්න.

තොරතුරු නිලධාරියා 2018.03.26 දිනැතිව පිළිතුරු සපයමින් පවසා සිටියේ තොරතුරු ඉල්ලීම 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනතේ 5(1)(අ) වන උප වගන්තියේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප කරන ලද බවයි. අභියාචක 2018.01.17 යන දින නම්කල නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කල නිලධාරියා 2018.05.01 දිනැතිව ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනතේ 5(1)(අ) වන උප වගන්තියේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප කරන බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදීය.

මෙම තීරණයෙන් ද අභියාචක සෑහීමකට පත් නොවූ හෙයින් 2018.05.09 දිනැතිව අභියාචක විසින් කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

**අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:**

පොදු අධිකාරිය පමණක් පැමිණ අභියාචකට පිළිතුරු යවා ඇති බව පවසන ලදී.

**නියෝගය:**

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) යටතේ තොරතුරු ලබා දිය නොහැකි බව පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලදී. කොමිෂන් සභාව විසින් පොදු අධිකාරියේ තීරණය සනාථ කරමින් ගොනුවේ කටයුතු අවසන් කරන ලදී.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්ය පටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කිරීමට නියෝග කර සිටීමු.

\*\*\*\*\*